

## දේශීය වෛදුකම්න් ගිලුහි යන ගොජධිය මේවන ගාක.

වර්තමාන සමාජ ක්‍රමය තුළ වෛදුෂවරයෙකුට යම් සැලකීමක්, ගෞරවයක් හිමිවේද එයට සිය දූහක් ගුණයකටත් වඩා වයිසියෙන් අතිත සමාජ සංස්ට්‍රිට තුළ ගම් වෛදුමහතා එම ගෞරවයට හා සැලකීමට පාතු විය. ඒ අපටම උරුම වූ දේශීය වෛදුෂ ක්‍රමය උපයෝගි කරගනිමින්, පරිකරයට හිතකර වූ ක්‍රියා කළාපයක් තුළ මිතිකාට පමණක් නොව සතුන් හා ගාක වලට ද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය දැනුමන් හැකියාවන් අවනාජ කැපවීමන් ඔහු තුළ තිබූ නිකාවෙති. කෙසේ වෙතන් ඔහුගේ බෙහෙත් වට්ටෝරුව බොහෝ දුරට සමන්වීන වුයේ ගොජධි ගුණයෙන් පිරි සපුළුම්පිය (මල් හටගන්නා) ගාක වල කොළ මල් ගෙඩි පොතු හා මුල් යනාදියෙති. එහෙත් ඔහුගේ ඇතැම් බෙහෙත් වට්ටෝරු තුළ මල් හටගන්නා ගාක වලට අමතරව මල් හට නොගන්නා ගාක කාන්ඩියක් වන (අපුළුම්පිය) ප්‍රබල ගොජධිය ගුණයෙන් පිරි මිවන රුපී ගාකවල කොටස් ද අන්තර්ගත වී තිබුණු බවට සාක්ෂි ඇත.

මිවන හා මිවන රුපී ගාක (ferns and fern allies) යනු මල් හෝ බිජ හට නොගන්නා ඉතා ආකර්ෂණීය පැහැ සහිත ගාක කාන්ඩියකි. උද්‍යිත විද්‍යාත්‍රුකුලව Pteridophyta නමැති ගාක කාන්ඩිය යටතේ මේවා වර්ග කර ඇති අතර ලොව පුරා මෙම ගාක කාන්ඩිය සතුව විශේෂ 12,000ක් පමණු හඳුනාගෙන ඇති අතර, විශේෂ 362 ක් පමණු මේ වන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇත. මිවන හා මිවන රුපී ගාක බොහෝ දුරට තෙන් අදුරු හා සෙවන සහිත පරිසරවල පැනිර පවතින අතර වැඩි වනාන්තරවල බිම් ස්වර්ය ආශ්‍රිතව බහුල ලෙස හමුවේ. කෙසේ වෙතන් මෙම ලුපියෙන් ප්‍රධාන වශයෙන් වෙමසුමට ලක් කරන්නේ මිවන ගාක සතුව ඇති ගොජධිය වට්ටනාකම හා ඒවා සංරක්ෂණය කිරීමේ වැදුගත්කමය.

ශ්‍රී ලංකාව තුළ හමුවන සම්පූර්ණ ගොජධි ගාක විශේෂ සංඛ්‍යාව මෙතෙකයි කිමට තරම් වූ සම්පූර්ණ සංගණනයක් කිදුවී නැහෙන් ආසන්න වශයෙන් ගොජධි ගුණයෙන් පිරි ගාක විශේෂ 1500 ක් පමණු දේශීය වෛදුෂ විද්‍යාවේද හාවිතා කරන බව විශ්වාස කෙරේ. මේ අතර \_\_\_\_\_ නැන් වශයෙන් සංඛ්‍යාත්මකව 25ක් පමණු වූ මිවන හා මිවන රුපී ගාක ප්‍රමාණය්ද අනුළත් වී ඇති අතර ඒ පිළිබඳව තිවැරදි හා ප්‍රමාණාත්මකව තොටුපුරු සොයාගැනීමද ඉතාමත් දුෂ්කරය. අපගේ දේශීය වෛදුෂ විද්‍යාවේ මිවන ගෙක වලට විනරම්ම ප්‍රමුඛන්වයක් නැහෙන් ඉන්දියාව, මැලේකියාව, වීනය, ජාවා, පිළිපිනය හා තයිලන්තය යන රටවලත් ඇතැම් අඩුකානු රටවලත් මේවා විවිධ ප්‍රතිකාර සඳහා බිහුලව හාවිතා කරනු ලැබේ. පළමු වශයෙන් දූන්වා ඇත්තේ අපගේ දේශීය වෛදුකමෙහි හාවිතයට ගැනෙන මිවන හා මිවන රුපී ගාක අතර අතලෙක්සන්.

වගුව 1 : ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳප ප්‍රතිකර්මවල හාටිනා කරන මිවන හා මිවන ගාක සමහරක්

දේශීය වෙළඳප මාතරය	කුලය	සිංහල නම
<i>Blechnum orientale</i>	Blechnaceae	බරුකොඩු
<i>Diplazium polypodioides</i>	Dryopteridaceae	මියෙන දුලු
<i>Dicranopteris linearis</i>	Gleicheniaceae	කැකිල්ල
<i>Lycopodiella cernua</i>	Lycopodiaceae	බඩිල් හනයක්
<i>Huperzia phlegmaria*</i>	Lycopodiaceae	මහ හැඩියා
<i>Huperzia squarrosa*</i>	Lycopodiaceae	කුඩා හැඩියා
<i>Huperzia pulcherima*</i>	Lycopodiaceae	කුඩා හැඩියා
<i>Nephrolepis hirsutula</i>	Oleandraceae	රිල්ල
<i>Helminthostachys zeylanica*</i>	Ophioglossaceae	තති වැල්
<i>Ophioglossum pendulum*</i>	Ophioglossaceae	පැධිඛාඩු
<i>Ophioglossum cosiulum</i>	Ophioglossaceae	වික්පෙති පියන්
<i>Drynaria quercifolia</i>	Polypodiaceae	බේදුරු
<i>Pyrrosia heterophyall</i>	Polypodiaceae	පහම් පෙති
<i>Acrostichum aureum</i>	Pteridaceae	කැරුණ්කොඩු
<i>Adiantum caudatum</i>	Pteridaceae	තුඩුවඩියා
<i>Lygodium flexuosum</i>	Schizeaceae	පැමුවැල්
<i>Selaginella wightii*</i>	Selaginellaceae	සංපිවනි

\* වනකත්ව හා තුරුලතා ආරක්ෂණ පතන යටතේ සංරක්ෂිත විශේෂ.

ශ්‍රී ලංකාව තුළ හමුවන බොහෝමයක් හාටිනා කරනුයේ වර්ම රෝග හා කැඩ්ම් බේදුම් වෙදකමේ යොදාගත්තා තෙල් වර්ග තිස්සරණයටයි. මහ හැඩියා, කුඩා හැඩියා, පහම් පෙති හා බේදුරු වැනි විශේෂ මෙලෙස තෙල් වර්ග තිස්සරණයට යොදා ගත්තා අතර වන්දුකාන්ති තෙලෙය, කේතකි තෙලෙය, අගුරාජ තෙලෙය, වෙළඳපාජ තෙලෙය වැනි නිෂ්පාදනවල පම් නමැති මිවන ගාකයේ සංකිඛික අඩිංගුය. කැරුණ්කොඩු කඩ්බූලාන ගාක පුජාවේ බහුලව හමුවන ආකර්ෂණිය පත්‍ර දරන ප්‍රමාණයෙන් තරමක් විශාල මිවන ගාකයකි. හාමානයයෙන් ලබන සාහිත ජලය ප්‍රිය කරන මෙම ගාකය සතු ප්‍රබාල බොහෝමය ගුණය හේතුවෙන් බොහෝමයක් ප්‍රතිකර්ම වලද යොදාගත්තා බොහෝ වර්ග නිපදවීමට මෙය හාටිනා කරයි. උදරය දැව්ල්ල, පණුරෝග, ලේ අතිකාරය හා විෂ ගර්ංගත වීම වැනි අවස්ථාවලදී කැරුණ්කොඩු ගාකයේ ලපටි පත්‍ර හා ඇගත කොටස් බොහෝ වර්ග සකසා ගැනීමට හාටිනා කරයි. එයට අමතරව මෙම ගාකයේ ලපටි පත්‍ර හාටිනයයෙන් රසවත් ව්‍යාංජනයක්, මැල්ලමක් මෙන්ම අවිවාරුදු පිළියෙළ කරනු ලැබේ.

බොහෝ විට මාර්ග දෙපස බැඳුම්වල හමුවන තුඩා වැඩියා නම් මිවන විශේෂය දියවඩියාව උනු හා කැස්ක මෙන්ම වර්ම රෝග දෙනානා අවශ්‍ය සාහිත වර්ග සකසා ගැනීමට හාටිනා කරන බව ඉපැරණි පතපොතේ සඳහන් වේ. මුදා පහ කිරීමේදී අතිවන වේදනාව සමනය කිරීමටත්, මිංගික දුර්වලතා වලදී යොදාගත්තා ප්‍රතිකාර සඳහනාද වික්පෙති පියන් හැමැති මිවන විශේෂය හාටිනා කරනු ලැබේ. තවද පොස්ංච (P), යකඩ (Fe) හා කැලුක්සිම් (Ca) සායන ප්‍රහාරයක් ලෙස තතිවැල් නමැති මිවන ගාකය වෙදුගත් වන අතර එහි ඇගත කඩ (රෙරකෝමය) උපදායය, අතිකාරය, පිනාස, කක්කල් කැස්ක වැනි රෝග ගණනාවකටම අවශ්‍ය ගාලුගැනීමට හාටිනා කරයි. එමෙන්ම බේදුරු ගාකයේ රෙරකෝමය හා ලපටි පත්‍ර අවිර්ත්‍ය, කැස්ක, ඉදිමුම හා ස්නෑටරෝගය වැනි රෝග වලට ප්‍රතිකාර කිරීමේදී යොදාගතු ලැබේ.



ජායාරූප 1; *Huperzia phlegmaria* (මහ භැඩිය)  
වදුවී යාමේ තර්පනයට ලක් වූ ඡාෂධිය  
මිවන ගාකයක්. (අ.ර. එච්. එ. රත්නිල්)



ජායාරූප 2; *Drynaria quercifolia* (බේදුරු)  
අපිගෘහීය ලෙස වැඩින ඡාෂධිය මිවන ගාකයක්.  
(ගොමද් පෙන්සන්)



ජායාරූප 3; *Ophioglossum Pendulum* (පැධිඛාතු)  
වදුවී යාමේ තර්පනයට ලක් වූ ඡාෂධිය මිවන  
විශේෂයක්. (ගොමද් පෙන්සන්)

ඉහත වගුවේ සඳහන් ගාකවලට අමතරව අප රටේ හමුවන ඇතැම් මිවන ගාක විශේෂ සඳහා ඉතා ප්‍රහාර බාජධීය ගුණයක් ඇතෙන් එවා අපගේ දේශීය වෙදකමේ යොදාගත් බවට සාක්ෂි නොමැත. ශ්‍රී ලංකාවේ කුදාකර හා උප කුදාකර වනාන්තර ආනුමත්‍ය කරමින් පැකිර යන ආගන්තුක ආනුමත්‍යක් (Alien Invasive Species) ලෙස නම් කර ඇති *Pleridium aquilimum* (වැරැල්ල) මෙයට නොදුම උදාහරණයකි. අප එය කරදාකාරී වල් පැලුවියක් ලෙස සැලකුවත් විනය, තාකිලත්තය, පිළිපිනය, පැපුවා තිවිශිනියාව යන රටවල එය බාජධීය ගාකයක් ලෙස බහුලව භාවිතා කරයි. තවද විකිනුරු පැලුයක් ලෙස පමණක් ලංකාවේ හාවිතා කරන *Bird nest (Asplenium nidus)* හෙවත් කුරුබී කදාල මිවනය මැලේසියාවේ හා පිළිපිනයේ බාජධී වර්ග නිස්සාරණයට යොදා ගනියි. කෙසේ උවත් මිවන ගාක ප්‍රූෂිය ගාක තරම් ලාංකික ජන පිවිතය හා සෑපු බැඳුමක් නොමැත. විහෙන් එවාද ආනෙකුන් පිවි විශේෂ මෙන්ම ජෙව විවිධත්වයේ විස් වදුගත් සංකිච්චයකි. විහෙන් එවා සතු බාජධීය මෙන්ම පාරිසරික විවිනාකම අධ්‍යයනය කිරීමද සංරක්ෂණය කිරීමද අන්‍යවශ්‍ය කාරණා වේ.

කෙසේ වෙනත් ආනෙකුන් ඩියඩ්ම පිවි විශේෂ වලට මෙන්ම, මිවන ගාක වලටද වර්ච්චනයේ කිදුවන සිශ්‍රා පරිසර වෙනස්වීම් හමුවේ ස්වභාවික පරිසර පද්ධති තුළ තම පැවත්ම තහවුරු කර ගැනීමට දැඩි පරිග්‍රාමයක් දැරීමට කිදුවේ ඇත. කැසිකාර්මික හා කාර්මික ව්‍යාපෘති සඳහා වනාන්තර හෙළු කිරීම හා ලෝක දේශගුණයේ කිදුවන වෙනස්වීම් (Global Climate Change) මෙම ගාක කාන්ඩ්බියේ අනාගත පැවත්ම තහවුරු කරන ප්‍රධාන නිර්ණායක බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව තුළ හමුවන 362 ක් පමණ වූ මිවන හා මිවන රැකි ගාක අතුරින් 13ක් පසුගිය විසර 120 පමණ කාලය තුළ තැවත වාර්ථා කිරීමට නොහැකි වී ඇති අතර විශේෂ 90ක් වදුවේ යාමේ තර්ජනයට ලක් වූ විශේෂ ලෙස සලකා වනස්ථ්ව හා තුරුලතා ආරක්ෂණ පණත යටතේ සංරක්ෂණ විශේෂ ලෙස නම් කර ඇත. දැනට ඉදිකිට හෝ හාවිතයට ගැනෙන බාජධීය මිවන ගාක අතුරින් විශේෂ කිහිපයකද (මග හැඩිය, තුඩි හැඩිය, පැඩිඩාතු, එක්පෙනි පියන් හා තන වැළ්) වදුවේ යාමේ තර්ජනයට ලක් වී ඇති අතර එවා සංරක්ෂණ විශේෂ ලෙසද නම් කර ඇත. බාජධීය මිවන ගාක පමණක් නොව සියඩ්ම මිවන ගාක ගැනත් ලංකාවේ පර්යේෂණ කෙරී ඇත්තේ ඉතාමත්ම අඩු වාර ගණනකි. විහෙන් මෙම අපුරු බාජධීය ගාක කාන්ඩ්බිය පිළිබඳවත්, ඒ හා බැඳී සාම්ප්‍රදායික දැනුම රැකි කිරීම පිළිබඳවත් පර්යේෂණ කිරීම හා අධ්‍යනය කාලින අවශ්‍යතාවයක් වන අතර, විම අධ්‍යයනයන් එම ගාක කාන්ඩ්බියේ තිරසාර හාවිතයන්වත්, අනාගත සංරක්ෂණ ත්‍රියාදාමයටත් මනා පිටුවහලක් වනු ඇත.

ආර. එම්. පි. රතිල්  
කැසිකාර්මික විද්‍යා ප්‍රාග්ධන උපාධි ආයතනය,  
පේරාදෙශනිය විශ්ව විද්‍යාලය.

විශේෂ ස්තූතිය :      ආචාර්ය ඩී. කේ. එන්. පි. ප්‍රූෂිපක්මාර  
පේෂීඩ කට්ටකාවාර්ය,  
පේරාදෙශනිය විශ්ව විද්‍යාලය.